

පන්තිය: 12

විෂය: රසායන විද්‍යාව

සතිය: අගෝස්තු 23-31

1. ඒකකය : ව්‍යුහය හා බන්ධන

2. සිංහල කළ යුතු කාර්යයන්:

- අ.පො.ස. උ.පෙළ රසායන විද්‍යා සම්පත් පොත පිටු අංක 43-52 භාජින් අධ්‍යායනය කරන්න.
- මෙම පාඨමට අදාළව ඊ නැණ පියස , ඊ තාක්ෂලාව වෙත සයින් වලට පිවිස වැඩිදුර හැදුරීම කරන්න.
- ඒවායේ ඇතුළන් ආදර්ශ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

3. ඉහත ක්‍රියාකාරකම් සඳහා උපයෝගී කරගත හැකි ඉගෙනුම් ආධාරක

ර් නැණ පියස

<https://www.enenapiyasa.lk/lms/course/view.php?id=548>

ර් තක්ෂලාව

<https://www.e-thaksalawa.moe.gov.lk/moodle/course/view.php?id=789#section-2>

<https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/hvp/view.php?id=33757>

[https://youtu.be/i1nqLgxVUUk?list=PLlyv4\\_Vxwl-yD1-RyQyaN5ZHqAG6\\_ET14](https://youtu.be/i1nqLgxVUUk?list=PLlyv4_Vxwl-yD1-RyQyaN5ZHqAG6_ET14)

[https://youtu.be/bWHfL3y80KE?list=PLlyv4\\_Vxwl-yD1-RyQyaN5ZHqAG6\\_ET14](https://youtu.be/bWHfL3y80KE?list=PLlyv4_Vxwl-yD1-RyQyaN5ZHqAG6_ET14)

අමතර පොත්: රසායන විද්‍යා සම්පත් පොත (පරමාණුක ව්‍යුහය)

4. ඉගෙනුම් එල

- රසායනික බන්ධන සැදීම සඳහා සංයුෂ්ථා කවච ඉලෙක්ට්‍රෝන සහභාගි වන බව අවබෝධ කර ගැනීමට රසායනික බන්ධන විමර්ශනය කරයි.
- ඉලෙක්ට්‍රෝන හවුල් කර ගනීමින් සහසංයුෂ්ථ බන්ධන සැදීම පැහැදිලි කරයි.
- තනි බන්ධන හා බහු බන්ධන හඳුන්වා දෙයි.
- ශ්‍රේෂ්ඨ ව්‍යුහ ඇදිමේ දී භාවිත වන නීති පැහැදිලි කරයි
- සහ සංයුෂ්ථ අණු හා අයන කාණ්ඩ සඳහා ඉශ්‍රේෂ්ඨ ව්‍යුහ අදියි.
- බන්ධනයට සහභාගි වන පරමාණුවල විද්‍යාත් සාණනා වෙනස අනුව බන්ධන නිරඛැවීය සහසංයුෂ්ථ බන්ධන, බැවැය සහසංයුෂ්ථ බන්ධන හා අයනික බන්ධන ලෙස සන්සන්දනය කරයි.
- සුදුසු නිදුසුන් දෙමින් බැවැකරණය හා ද්විඩුව සූර්ණය යන සංකල්ප ඇසුරෙන් බැවැය සහසංයුෂ්ථ
- බන්ධනය සහ අණුවල බැවැයනාව විස්තර කරයි
- සංගත / දායක බන්ධන සැදීම පැහැදිලි කරයි.
- අයනික බන්ධන සැදීම පැහැදිලි කරයි.
- අයනික දැලිස්වල ව්‍යුහය හා ගොතික ලක්ෂණ NaCl නිදුසුන් ලෙස ගනීමින් පැහැදිලි කරයි
- කැටායනයේ බැවැකරණ බලය හා ඇනායනයේ බැවැන්දිලතාව පදනම් කර ගනීමින් අයනික
- බන්ධනයක සහසංයුෂ්ථ ලක්ෂණය සුදුසු උදාහරණ ගනීමින් පැහැදිලි කරයි.
- සංයෝගවල අයනික ලක්ෂණ හා සහසංයුෂ්ථ ලක්ෂණ සන්සන්දනය කරයි.
- ලෝහක බන්ධනයක ව්‍යුහය පැහැදිලි කරයි.
- සහසංයුෂ්ථ, අයනික හා ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා ලෙස සඳහන් කරයි